

“සීමිත වගකීම සහිත සමාගම්” ගිණුමේ කොන්දේසි හා නියමයන්

1. යම් පුද්ගලයෙකු/පුද්ගලයන් හෝ, සෙලාන් බැන්ක් පීඑල්සී (“බැංකුව”) වෙනුවෙන් බලයලත් අධ්‍යක්ෂවරයකු/අධ්‍යක්ෂවරුන් හෝ විසින් සකසන ලද, ප්‍රතිග්‍රහණය කරන ලද, සාදන ලද හෝ දෙන ලද චෙක්පත්, විනිමය බිල්පත්, පොරොන්දු පත්‍ර, වාණිජ පත්‍ර, ගෙවීම් සඳහා වූ අණකර සහ වෙනත් ලියවිලි මගින්, සියලු හෝ යම් ගිණුම් (හර හෝ බැර වශයෙන්) හර කිරීමට බැංකුවට උපදෙස් දිය යුතුය.
2. ස්ථාවර නියෝග ගෙවීම්, සෘජු හර කිරීම්, අණකර නිකුත් කිරීම්, තැපැල් සහ ටෙලිග්‍රැෆික් මාරු කිරීම්, විනිමය සහ විදේශ ව්‍යවහාර මුදල් මිලදී ගැනීම් සහ විකිණීම් සම්බන්ධයෙන් හෝ ඒවාට අදාළව සමාගම වෙනුවෙන් බලයලත් යම් පුද්ගලයකු/පුද්ගලයන් හෝ බලයලත් අධ්‍යක්ෂවරු/වරුන් හෝ විසින් දෙනු ලබන යම් ලිඛිත උපදෙස් බැංකුව පිළිපැදිය යුතු අතර, ඒ අනුව ක්‍රියා කළ යුතුය.
3. සමාගම වෙනුවෙන් ණය අත්තිකාරම් පිළියෙළ කිරීම (වට්ටම්, ණය, අයිරා හෝ අන්‍යාකාර) සහ ණය මුදල් ප්‍රදානය කිරීම සංවිධානය කර ගැනීමට සහ සමාගම වෙනුවෙන් බැංකුව විසින් ඒ සඳහා ඉල්ලා සිටිය හැකි පරිදි වූ කවරාකාර වූ හෝ සුරැකුම් අත්සන් කිරීමට සහ පිළිගැනීමට බැංකුව විසින් කලින් කල, අවශ්‍ය වන පරිදි, බලයලත් පුද්ගලයකු/පුද්ගලයන්ට හෝ බලයලත් අධ්‍යක්ෂවරයෙකු/වරුන්ට බලය දිය යුතුය.
4. සමාගම වෙනුවෙන් බලය ලත් පුද්ගලයකු/පුද්ගලයන් හෝ බලයලත් අධ්‍යක්ෂවරු/වරුන් විසින් දෙනු ලබන ලිඛිත උපදෙස් මත ක්‍රියා කිරීම සඳහා සාමාන්‍ය වශයෙන් බැංකුවට උපදෙස් දීම ද, සමාගමේ ගිණුම්, ගනුදෙනු හෝ කටයුතු වලට අදාළ කුච්ඡාන්ති හෝ වෙනත් ලේඛන, ඒවා, දෙනු ලැබූ අවසරයට අනුව අත්සන් යෙදීමට යටත්ව, ප්‍රතිග්‍රහණය කිරීම ද කළ යුතුය. ඉල්ලා සිටිනු ලබන සියලු ගිණුම් හෝ කවර හෝ ගිණුමක් විවෘත කිරීමට බැංකුව විසින් එකඟ වීම සහ සමාගමට බැංකුකරණ පහසුකම් ලබාදීම අඛණ්ඩව පවත්වාගෙන යාම ද සැලකිල්ලට ගනිමින් සමාගම පහත දැක්වෙන පරිදි එකඟ වූ බවට තවදුරටත් සම්මත කරගනු ලැබීය.

එනම් -

- (i) බැංකුව තම පරම අභිමතය පරිදි සමාගමේ නමින් චෙක්පොතක් නිකුත් කරනු ලැබේ. බැංකුව විසින් සමාගමට චෙක්පොතක් නිකුත් කිරීම සැලකිල්ලට ගනිමින් එකී චෙක්පොත සමාගම නමින් සුරැකිව තබා ගැනීමේ වගකීම සමාගම භාර ගන්නා අතර, චෙක්පොත හෝ චෙක්පතක්/පත් නැතිවුවහොත් හෝ සොරකම් කරනු ලැබුවහොත් ඒ බව වහාම බැංකුවට දැනුම් දිය යුතුය.

- (ii) බලයලත් යම් තැනැත්තකුගෙන් හෝ තැනැත්තන්ගෙන් ලැබුණු බවට සඳහා වශයෙන් යුක්ති සහගත ලෙස විශ්වාස කරනු ලබන යම් උපදේශයක් හෝ වෙනත් යම් සන්නිවේදනයක් මත විශ්වාසය තැබීමට බැංකුවට හිමිකම තිබිය යුතුය.
- (iii) (i) බැංකුව විසින් සමාගමට නිකුත් කරනු ලැබූ යම් චෙක්පතක් හෝ චෙක්පොතක් භාවිත කිරීම, තැනිවීම හෝ සොරා ගැනීම හෝ,
(ii) බලයලත් පුද්ගලයකු/ පුද්ගලයන් හෝ බලයලත් අධ්‍යක්ෂවරයකු/අධ්‍යක්ෂවරුන් විසින් බැංකුවට ලබාදෙන යම් උපදෙස් මත විශ්වාසය තැබීම හෝ
(iii) යම් බලය නොලත් පුද්ගලයකු/පුද්ගලයන් විසින් වංචනිකව හෝ බලයෙන් පිට ක්‍රියා කරමින් යම් අරමුදලක් ගෙවීම හෝ මාරු කිරීම, හෝ
(iv) ඉහත සඳහන් කවර හෝ ගිණුමක් හා සම්බන්ධව වෙනත් යම් ආකාරයකින් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් උද්ගත වූ යම් නෛතික ගනුදෙනු ද ඇතුළු යම් පාඩුවක් හෝ අලාභ හානියක් හෝ පිරිවැයක්, හිමිකම් පෑමක් හෝ ඉල්ලීමක් පිළිබඳව බැංකුව හානිපූරණය කරනු ලැබිය යුතුය.
- (iv) කවර හෝ ගිණුමක් සම්බන්ධයෙන් පැන නගින්නා වූ යම් අයිරාවක් හෝ වෙනත් පහසුකමක් සම්බන්ධයෙන් සමාගම වගකිව යුතු වන අතර, ඒ හා සම්බන්ධව පැන නගින්නා වූ සියලු හෝ යම් පොලී, කොමිස් මුදල් සහ වෙනත් බැංකුකරණ ගාස්තු, පිරිවැය සහ වියදම් (යම් නෛතික ගාස්තු ඇතුළු) වලින්, බැංකුව විසින් තම පරම අභිමතය පරිදි කළින් කළ නිශ්චය කරනු ලැබිය හැකි අනුපාතිකයන්ට අනුව එකී ගිණුම් හර කිරීමට සමාගම මෙමගින් බැංකුවට බලය දෙනු ලැබේ.
- (v) අවසරයේ අඩංගු කිසිවක් මගින් බැංකුව විසින් අයිරා පහසුකමක් හෝ වෙනත් පිළිසරණක් සංයුක්ත කරනු ලබන ලෙස තේරුම් නොගත යුතුය. එක් එක් සිද්ධියේදී, මේ සම්බන්ධයෙන්, වෙන් වෙන්ව ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීම මගින් පමණක් ප්‍රකාශිතවම එකඟ විය යුතුය. තවද, බැංකුව විසින්, තම පරම අභිමතය පරිදි එවැනි යම් පහසුකමක් සැලසීම, දිගටම පවත්වාගෙන යාම හෝ ඉල්ලා අස්කර ගැනීම ප්‍රදානය කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම කවර හෝ වේලාවක කරනු ලැබිය හැකි බව, සමාගම පිළිගනී.
- (vi) තැන්පතු සහ ඒවා තුළින් කරනු ලබන ගෙවීම් ශ්‍රී ලංකාවේ කලින් කල බල පැවැත්වෙන නීති මගින් පාලනය වනු ලබන අතර තැන්පතු පවත්නා ශාඛාවේ දී පමණක් ගෙවීම් කරනු ලැබේ. කෙසේ වුවද, බැංකුව සෑහීමට පත්වන පරිදි වූ අනන්‍යතාව පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීම සහ ඒ

සම්බන්ධයෙන් කලින් කල බැංකුව විසින් අය කරනු ලැබිය හැකි යම් ගාස්තු කිසිවකට යටත්ව වෙනත් යම් ශාඛා වලදී මුදල් ඉවත් කර ගැනීමට ඉඩ දීමට ද, සෙලාන් බැංකුවට අභිමතය තිබේ.

(vii) යම් තැන්පතු ගිණුමක් සඳහා උපචිත වන පොලී අනුපාතික බැංකුව මගින් ශ්‍රී ලංකාව පුරා පිහිටුවා ඇති ශාඛාවල සහ බැංකුවේ නිල වෙබ් අඩවිය තුළ ප්‍රදර්ශනය කරනු ලැබේ. සමාගමට දැනුම් දීමක් සහිතව එකී අනුපාතික වෙනස් කළ හැකි බව සමාගම පිළිගන්නා අතර එකී අනුපාතික සංශෝධන සහ ඒ සම්බන්ධ දැනුම්දීම් ශ්‍රී ලංකාව පුරා පිහිටුවා ඇති අප බැංකු ශාඛාවල සහ බැංකුවේ නිල වෙබ් අඩවිය තුළ ප්‍රදර්ශනය කරනු ලබයි. එම පොලී දෛනික පදනමක් මත හිඟ මුදල් වශයෙන් හෝ බැංකුව විසින් තීරණය කරනු ලබන වෙනත් අන්දමකට එකතු වෙමින් පැවතිය හැකි බවත් සමාගම පිළිගනිමු.

(viii) විදේශ ව්‍යවහාර මුදල් අනුව වගර් කරනු ලැබූ කවර හෝ ගිණුමක් හා ආශ්‍රිතව අවදානමක් පවතින බව සමාගම පිළිගනු ලබන අතර ඒ බව අවබෝධ කරගනී. ඒ අනුව එවැනි සියලු අවදානම් සම්බන්ධයෙන් සහ එකී ගනුදෙනු සම්බන්ධයෙන් කවර හෝ ආකාරයේ පැන නගින යම් පිරිවැයක් සහ වියදම් (යම් ජාත්‍යන්තර හෝ දේශීය නීතිමය හෝ නියාමක සීමා කිරීම් තුළින් පැන නගින, එහෙත් ඒවාට සීමා නොවූ පිරිවැය සහ වියදම් ඇතුළත්) පිළිබඳව සමාගම තනිව වගකිව යුතු බව සමාගම පිළිගනී. එවැනි යම් ගිණුමකින් මුදල් ඉවත් කර ගැනීම හෝ වෙනත් ගනුදෙනු කිරීම බැංකුවේ අදාළ ශාඛාවේ අදාළ ව්‍යවහාර මුදල් තිබීම මත රඳා පවතී. එක් ව්‍යවහාර මුදලක් වෙනත් ව්‍යවහාර මුදලකට පරිවර්තනය කිරීම, බැංකුව විසින් තම අභිමතය පරිදි කළින් කළ නිශ්චය කරනු ලබන හුවමාරු අනුපාතිකය අනුව සිදු කරනු ලැබේ.

(ix) අපගේ කවර හෝ ගිණුමකට අදාළව කරනු ලබන යම් ගනුදෙනුවකදී සමාගම ගණන් බේරා වසා දැමීමේ හෝ වස්තුභංගත්වයට පත්වීමේ හෝ සමාගම බුන්වත්තභාවයට පත්වීමේ හෝ අන්‍යාකාර දෙයක හෝ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන යම් පාඩුවක් සම්බන්ධයෙන් (හෝ වෙනත් යම් සමාන සිද්ධියකදී හෝ කටයුත්තකදී) බැංකුව වගකිව යුතු නොවේ. තවද, සම්පූර්ණයෙන් හෝ අධර් වශයෙන් රජයේ හෝ රජයේ නියෝජ්‍යායතනයක හෝ බැංකුවේ පාලනයෙන් තොර වූ වෙනත් යම් ක්‍රියාවක් හෝ හේතුවෙන් (වැඩ වජ්‍රන, කාමරීක ක්‍රියා, යන්ත්‍ර සූත්‍ර බිඳ වැටීම් හෝ බලශක්ති ඇන හිටීම් වැනි වූ දේ ඇතුළුව එහෙත් ඒවාට සීමා නොවූ) ඇති වූ යම් පාඩුවක්, අලාභහානියක් හෝ ප්‍රමාදයක් සම්බන්ධයෙන් බැංකුව, සමාගමට වගකිව යුතු නොවන අතරම, එසේ වුවද, බැංකුව විසින් තමා පළ කරනු ලබන දැන්වීම් මගින් හෝ අන්‍යාකාරයෙන් ඉහත සඳහන් කවර හෝ සිද්ධියක් නිසා ඇති විය හැකි යැයි අපේක්ෂිත ප්‍රමාදයක් පිළිබඳව සාමාන්‍ය වශයෙන් තම ගනුදෙනුකරුවන්ට දැනුම්දීමට උත්සාහ දරනු ඇත.

(x) යම් ගිණුමක් සම්බන්ධයෙන් සියලු පිළිගත් බැංකුකරණ සහ වෙනත් ගාස්තු සහ වියදම් අය කරගැනීමට සහ පැනවීමට බැංකුවට සෑම කල්හිම හිමිකම ඇති අතර බැංකුවේ සාමාන්‍ය

බැංකුකරණ පටිපාටි වලට අනුකූලව බැංකුව විසින් එකී ගාස්තු සහ වියදම් අදාළ ගිණුමට බැර කරනු ලැබිය හැකිය.

- (xi) බැංකුවට හිමිකම් තිබිය හැකි වූ යම් සාමාන්‍ය ගිණුමක් හෝ වෙනත් යම් අයිතීන් හෝ ප්‍රතිකර්මවලට අමතරව, සමාගමට බැංකුව සමග ඇති යම් ගිණුම් මත (ඉහත කී ගිණුම ද ඇතුළුව) සමාගමට හිමි බැර ශේෂයක් කවර හෝ වේලාවක සහ කලින් කල බැංකුවට ඇති යම් ණයවීමක් ගෙවීම සඳහා අදාළ කරගත හැකිවේ. තවද, බැංකුවේ කවර හෝ ශාඛාවක් සමග ඇති කවර හෝ ගිණුම්වල එක් ඒකාබද්ධ ගිණුමක් ලෙස සැලකිය යුතු අතර, මේ කායර්ය සඳහා එවැනි ගිණුම් වල බැර වශයෙන් පවත්නා යම් මුදල් වලින් අවශ්‍ය විය හැකි පරිදි වූ වෙනත් යම් ව්‍යවහාර මුදල් මිලදී ගැනීමට බැංකුවට මෙයින් බලය දෙනු ලැබේ.
- (xii) බැංකුව විසින් ජංගම ගිණුම් සම්බන්ධයෙන් (බැංකුවේ තනි මතය පරිදි අවුරුදු 1ක් හෝ ඊට වැඩි කාලයක් තුළ ක්‍රියාත්මක නොවී පවත්නා ගිණුම් අතහැර-එවැනි අවස්ථාවන්හිදී එසේ ක්‍රියාත්මක නොවී පවත්නා අවුරුදු 6ක කාල පරිච්ඡේදයක් තෙක් සෑම අවුරුද්දකට වරක් එවැනි ගිණුම් ප්‍රකාශයක්, යැවීම හෝ භාර දීම කරනු ලැබේ) ගිණුම් ප්‍රකාශයක් යටත් පිරිසෙයින් මාසයකට වරක් හෝ එක් එක් අවස්ථාවේදී බැංකුව සහ සමාගම විසින් කලින් කල එකඟවනු ලබන වෙනත් කාලාන්තර වලින් යැවීම හෝ භාර දීම කරනු ලබන අතර, එකී ප්‍රකාශවල ඇතුළත් සියලු සටහන් වහා පරීක්ෂා කොට සමාගමේ වාතරා සහ එවැනි ප්‍රකාශ ද අතර ඇතැයි සමාගම විශ්වාස කරන යම් දෝෂයක් පිළිබඳව එකී ප්‍රකාශයේ දිනයෙන් දින 14 ක් තුළ බැංකුවට ලිඛිත දැන්වීමක් දීම සමාගමේ තනි වගකීම වන්නේය. සමාගමෙන් එවැනි දැන්වීමක් නොලැබුනහොත් ගිණුම් ප්‍රකාශය සමඟ එකඟ වූ බවට ද එකී ගිණුම් ප්‍රකාශ නිවැරදි බවට තීරණාත්මක ලෙස (සියලු කායර්ය සඳහා) සහතික කළ බවට ද සලකනු ලැබිය යුතුය. ඉහත සඳහන් කිසිවකට අගතියක් නොමැතිව සහ මේ සම්බන්ධයෙන් බැංකුව මත කවර හෝ බැඳීමක් නොපනවා, යම් හෙයකින් එකී ගිණුම් ප්‍රකාශ පිළිබඳව යම් වරදක් පසුව සොයා ගනු ලැබුවහොත් බැංකුව විසින් එකී වරද සොයාගනු ලැබීමෙන් පසු හැකි පහසු ඉක්මනින් සමාගමේ කවර හෝ ගිණුමක් හර කිරීමෙන් හෝ බැර කිරීමෙන් (අදාළ පරිදි) බැංකුව විසින් එකී වරද නිවැරදි කළ යුතුය.
- (xiii) යම් අදාළ චෙක්පතක් නැතිවීමේදී හෝ නීතිය මගින් ඉඩ දෙනු ලැබූ හෝ බැංකුව විසින් එකඟ වනු ලැබූ හෝ වෙනත් අවස්ථානුගතයන් යටතේ, යම් බලයලත් පුද්ගලයකු/පුද්ගලයන්ගෙන් හෝ බලයලත් අධ්‍යක්ෂවරයකු/වරයන් ගෙන් ගෙවීම් නතර කිරීමේ උපදෙස් ලබා ගැනීම බැංකුවට තම පරම අභිමතය පරිදි කළ හැක. බැංකුව යම් හෙයකින් එකී උපදෙස් පිළිගන්නේ නම් එසේ උපදෙස් පිළිගැනීම හේතුවෙන් කවර හෝ අයුරකින් පැන නඟින්නා වූ අපරාධ හෝ සිවිල් නඩු, නඩු කටයුතු, පිරිවැය, හිමිකම් පැමි ඉල්ලීම්, ගාස්තු, වියදම්, පාඩු සහ වගකීම් වලින් බැංකුව හානිපූරණය කිරීමට සහ ආරක්ෂා කිරීමට සමාගම මෙයින් එකඟ වේ.

- (xiv) බැංකුව විසින් එසේ කිරීමට තෝරා ගන්නේ නම්, වෙනත් යම් බැංකුවක් විසින් සමාගම පිළිබඳ සඳහන් නොකොට බැංකුවේ ගිණුම් පිළිබඳව කරනු ලබන යම් හෝ සියලු විමසීම් වලට ප්‍රතිචාර දැක්වීමට එයට බලය තිබිය යුතුය.
- (xv) බැංකුවට පූර්ව ලිඛිත දැනුම්දීමක් දීමෙන් අනතුරුව කවර හෝ ගිණුමක් සමාගම වෙනුවෙන් වැසීමට බලයලත් පුද්ගලයාට/පුද්ගලයන්ට හෝ බලයලත් අධ්‍යක්ෂවරයාට/වරයන්ට හැකිවේ. කෙසේ වුවද, සමාගමට බැංකුව විසින් ඉටු කරනු ලැබිය යුතු කායර්යන් කඩ කිරීමකට වගකීමෙන් යටත් නොවෙමින් බැංකුව තමාගේම මෙහෙයවීමෙන් සමාගමට පූර්ව දැනුම් දීමක් කර හෝ යම් අධිකරණයක හෝ පරිපාලනමය වූ හෝ නියෝගයක මෙහෙයවීමෙන් හෝ අන්‍යාකාරයෙන් ඉහත සඳහන් කරනු ලැබූ කවර හෝ ගිණුමක් වැසීම, අක්‍රිය කිරීම හෝ ඒ සමග ගනුදෙනු කිරීම අත්හිටුවීම බැංකුව විසින් කරනු ලැබිය හැකිය.
- (xvi) සමාගමේ සංයුතියේ යම් වෙනස්කමක් පිළිබඳව හෝ එහි තත්ත්වයේ, කතර්වාය වල හෝ පාලනයේ සිදුවූ යම් වෙනස්කමක් පිළිබඳව බැංකුවට වහාම ලිඛිතව දැනුම් දීමට සමාගම මෙමඟින් භාරගනියි.
- (xvii) සමාගම සංයුක්ත කිරීමේ ලේඛන වල සහතික පිටපත් සහ නම්, සංශෝධිත යෝජනා සම්මුති සම්මත වූ වහාම එහි එක් එක් සම්මුතියේ සහතික පිටපත ද බැගින් සමාගම ස්ථාපිතව ඇති බවට සාක්ෂි වශයෙන් වූ ඒ වනවිට පවත්නා සියලු සහතික සහ වෙනත් ලේඛනවල පිටපත් ද සමග බැංකුවට කලින් කල අවශ්‍ය වන්නා වූ ද, ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරය ගෙන යාම සඳහා සමාගමට අවශ්‍ය වූද සියලු වත්මන් බලපත්‍ර, අනුමැති සහ කැමැත්ත පළ කිරීම් බැංකුවට වහා ලබා දිය යුතුය.
- (xviii) තත් සංශෝධන ක්‍රියාත්මකභාවයට පත්වීමේ දිනය නිශ්චිතව සඳහන් කොට, ප්‍රමාණවත් දැනුම් දීමක් අපට කරමින්, මේ නියමයන් හා කොන්දේසි කවර හෝ වේලාවක සංශෝධනය කිරීම බැංකුවට කළ හැකිවේ. සංශෝධනය ක්‍රියාත්මකභාවයට පත්වීමේ දිනයට පසු අප බැංකුකරණ පහසුකම් භාවිත කරන්නේ නම් අපට (සමාගමට) එකී සංශෝධනය පිළිබඳ දැන්වීම් ලැබුණු බවට ද සංශෝධිත නියමයන් සහ කොන්දේසි යටතේ එකී පහසුකම් දිගටම භාවිත කිරීමට තීරණය කළ බවට ද සලකනු ලැබේ.
- (xix) බැංකුව විසින් කරනු ලබන යම් ඉල්ලීමක් හෝ සන්නිවේදනයක් ලිඛිත විය යුතුය. තවද එය දී ඇති ලිපිනයට (හෝ සමාගම විසින් කලින් කල බැංකුවට දැනුම් දෙනු ලබන වෙනත් යම් ලිපිනයකට) යොමු කළ යුතු අතර තැපැල් කරන්නේ නම්, තැපැල් කළ දිනයේදී සමාගම වෙත භාරදුන් බවට සලකනු ලැබේ.

- (xx) සියලු බලයලත් පුද්ගලයකුගේ/පුද්ගලයන්ගේ සහ බලයලත් අධ්‍යක්ෂවරයාගේ/වරුන්ගේ නම් සහ ආදර්ශ අත්සන් වල ලැයිස්තුවක් බැංකුවට සැපයිය යුතු අතර එහි සිදුවන යම් වෙනසක් පිළිබඳව සමාගමේ සභාපතිවරයාගේ/අධ්‍යක්ෂවරයාගේ/වරුන්ගේ අත්සනින් යුතුව (අනවශ්‍ය වුවන කපා හරින්න) යෝජනාවක් මගින් ලිඛිතව, කලින් කල, දැනුම් දිය යුතු අතරම සභාපතිවරයාගේ/ අධ්‍යක්ෂවරයාගේ/ වරුන්ගේ අත්සනින් යුතු අගනා දැන්වීමක් ලැබෙන තෙක් එකී (මුල්) දැන්වීම පරිදි ක්‍රියා කිරීමට හිමිකම ඇත්තේය.
- (xxi) 2006 අංක 05 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ 2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාතරා කිරීමේ පනත මගින් බැංකුව පාලනය වන බවත් නියාමන/නීතිය බලාත්මක කිරීමේ අධිකාරිය විසින් නියම කර ඇති පරිදි සැක කටයුතු ක්‍රියාකාරකම් සහ සීමාව ඉක්මවා ඇති ගනුදෙනු පිළිබඳ තොරතුරු වාතරා කිරීමට සහ ඉදිරිපත් කිරීමට බැංකුව බැඳී සිටින බවත් සමාගම වැඩිදුරටත් පිළිගනී.
- (xxii) සමාගමේ යම් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු හෝ අධ්‍යක්ෂවරයකු සහ සමාගමේ ලේකම් විසින් හෝ (අනවශ්‍ය වුවන කපා හරින්න) නිවැරදි බවට සහතික කරන ලදැයි උද්දේශිත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ යම් යෝජනා සම්මතයක පිටපතක්, එකී යෝජනා සම්මතය සම්මත වූ බවට බැංකුව සහ සමාගම අතර අවසානාත්මක සාක්ෂියක් විය යුතුය.
- (xxiii) මේ ලේඛනයේ ඇතුළත් යෝජනා සම්මතයක් බැංකුවට සන්නිවේදනය කළ යුතු අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින්, සංශෝධිත යෝජනා සම්මතයක් සහතික කොට, එහි පිටපතක් යම් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු හෝ එක් අධ්‍යක්ෂවරයකු සහ සමාගමේ ලේකම් විසින් හෝ සමාගමේ ලේකම් විසින් තනිව හෝ සත්‍ය පිටපතක් ලෙස සහතික කිරීමෙන් පසු (අනවශ්‍ය වුවන කපා හරින්න) බැංකුවට භාරදෙන තෙක්, (මුලින් කී යෝජනා සම්මතය) බලාත්මකව පැවතිය යුතුය.
- (xxiv) මේ නියමයන් සහ කොන්දේසි ශ්‍රී ලංකාවේ නීතිවලට අනුකූලව පාලනය විය යුතු අතර, ඒ අනුව තේරුම් ගත යුතුය.
- (xxv) අදාළ නීති සහ රෙගුලාසි වලට අනුකූලව, තැන්පත්කරුගේ ගිණුම්, ගනුදෙනු සහ බැංකුව සමඟ සිදු කරන ගනුදෙනු ඇතුළුව, නමුත් ඒවාට පමණක් සීමා නොවී, තැන්පත්කරුට අදාළ සියලු තොරතුරු පිළිබඳ දැඩි රහස්‍යභාවය බැංකුව විසින් පවත්වා ගැනීමට කටයුතු කරනු ඇත. පහත පරිදි හැර, එවැනි තොරතුරු බැංකුව විසින් හෙළිදරව් නොකළ යුතුය.

- (i) නිසි අධිකරණ බලයක් ඇති අධිකරණයක නියෝගයක් මගින් හෝ අදාළ ඕනෑම ලිඛිත නීතියක් යටතේ අවශ්‍ය වන අවස්ථාවකදී,
- (ii) තැන්පතුකරුගේ ප්‍රකාශිත හෝ ව්‍යංග්‍ය කැමැත්ත සහිතව සිදු කළහොත්, හෝ
- (iii) බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී හෝ ප්‍රතිෂ්ඨාපිත බැංකුකරණ පිළිවෙත්වලට අනුකූලව හෝ අවශ්‍ය වන අවස්ථාවකදී

(xxvi) මෙම නීතිරීති සහ කොන්දේසි වල අන්‍යාකාරයකින් සපයා ඇත්නම් මිස, මෙකී නීතිරීති සහ කොන්දේසි යටතේ හෝ යම් බැංකුකරණ පහසුකමක් සඳහා වන ඕනෑම අයදුම්පතකට අදාළව හෝ බැංකුව විසින් යවන ලද යම් ඉල්ලීමක්, දැන්වීමක් හෝ එවන ලද සන්නිවේදනයක්, ලිඛිතව සිදු විය යුතු වේ. පහත පරිදි වන අවස්ථාවන් හි දී, එවැනි සන්නිවේදන මා වෙත නිසියාකාරව බෙදා හරින ලද බවට, භාර දෙන ලද බවට සහ මා විසින් ලද බවට සැලකෙනු ඇත:

- (a) **තැපැලෙන් යවන ලදී:** ගිණුම විවෘත කිරීමේ මැන්ඩේටය/අයදුම්පත මගින් මා විසින් සපයා ඇති ලිපිනය (හෝ ගිණුම-පවත්වාගෙන යන සහ/හෝ පහසුකම-පවත්වාගෙන යන ශාඛාව වෙත මා විසින් කලින් කලට ලිඛිතව දැනුම් දෙනු ඇති වෙනත් යම් ලිපිනයක්) වෙත බෙදා හැර ඇති විටෙක, එය තැපැල් කරන ලද දින දී මා වෙත භාර දුන් බවට; සහ/හෝ
- (b) **ඉලෙක්ට්‍රොනිකව යවන ලදී:** ගිණුම විවෘත කිරීමේ මැන්ඩේටය/අයදුම්පත මගින් නිශ්චිතව දක්වා, මා විසින් නම් කරන ලද ඊමේල් ලිපිනය, දුරකථන අංක සහ/හෝ WhatsApp අංකය වෙත සම්ප්‍රේෂණය කර ඇති විටෙක, සම්ප්‍රේෂණය කළ වහාම මා වෙත භාර දුන් බවට.

මාගේ ලිපිනය, නම් කරන ලද ඊමේල් ලිපිනය, දුරකථන අංක හෝ WhatsApp අංකය වෙත සිදු කරනු ලබන යම් වෙනසක්, සංශෝධනයක් හෝ විසන්ධි කිරීමක් එසේ සිදු කරන ලද වහාම ගිණුම-පවත්වාගෙන යන සහ/හෝ පහසුකම-පවත්වාගෙන යන ශාඛාව වෙත මා විසින් ලිඛිතව දැනුම් දීමට කොන්දේසි විරහිතව, අවලංගු කළ නොහැකි පරිදි, සහ පුනර් වශයෙන් මම පොරොන්දු වෙමි.

(xxvii) ගිණුම/ගිණුම් මෙහෙයවීම සම්බන්ධයෙන් යම් ගැටළුවක්, ප්‍රතිචාරයක් සහ පැමිණිල්ලක් වේ නම්, ඒවා පහත පරිදි යොමු කරන්න.

ජ්‍යෙෂ්ඨ කළමනාකරු
පාරිභෝගික අත්දැකීම් කළමනාකරණ ඒකකය
සෙලාන් බැංකුව
04 වන මහල,
අංක: 90,
ගාලු පාර
කොළඹ 03

දුරකථන අංක: 0112456981, 0112456982 හෝ 24/7 ක්ෂණික ඇමතුම් : 0112008888
විද්‍යුත් තැපෑල: customer.experience@seylan.lk

මතභේද විසඳීමේ විකල්පය :

මූල්‍ය ඔම්බුඩ්ස්මන්,

අංක 143A,

වර්ජින පාර,

කොළඹ 04

දුරකථන : 0112595624

ෆැක්ස් : 0112595625

විද්‍යුත් තැපෑල - fosril@sltnet.lk

වෙබ් අඩවිය - www.financialombudsman.lk

මූල්‍ය පාරිභෝගික අයිතිවාසිකම් (සමස්තයක් ලෙස)

- (i) ආබාධිත හෝ අඩු මූල්‍ය සාක්ෂරතාවයක් ඇති සහ විශේෂයෙන්ම වැඩිහිටි මූල්‍ය පාරිභෝගිකයින් ඇතුළු සෑම මූල්‍ය පාරිභෝගිකයෙකුටම බැංකුව විසින් සමානාත්මතාවයෙන් හා සාධාරණත්වයෙන් යුතුව සැලකීම
- (ii) පැමිණිල්ලක් ඉදිරිපත් කර සාධාරණ කාලයක් තුළ සතුටුදායක ප්‍රතිචාරයක් ලබා ගැනීම.
- (iii) තම මූල්‍ය තොරතුරු වල පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය පවත්වා ගැනීම.
- (iv) මූල්‍ය සැලසුම් සහ සේවාවන් සඳහා සුදුසු ප්‍රවේශයක් තිබීම සහ
- (v) ඕනෑම සැලසුම්/සේවාවක් හෝ රැසක ගනුදෙනුවක් පිළිබඳ සම්පූර්ණ, පැහැදිලි, සංක්ෂිප්ත, නිවැරදි සහ නොමඟ යවන සුළු නොවන තොරතුරු ඕනෑම අවස්ථාවක කැමති භාෂාවකින් (ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ) ලබා ගැනීම.

මූල්‍ය පාරිභෝගික වගකීම් (සමස්තයක් ලෙස)

මූල්‍ය පාරිභෝගිකයින්

- (i) තමා වෙත පිරිනමනු ලබන සැලසුම්/සේවාව පිළිබඳ සම්පූර්ණ දැනුමක් සහ අවබෝධයක් නොමැතිව ගිවිසුමකට එළඹිය යුතු නොවේ.
- (ii) ගිවිසුම තුළ නියම කර ඇති වගකීම්, නියමයන් සහ කොන්දේසිවලට අනුකූල වීම.
- (iii) බැංකුකරණ රෙගුලාසි වලට අනුකූල වීම.
- (iv) නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් සහ අදාළ අනෙකුත් ලේඛන ප්‍රමාදයකින් තොරව ඉදිරිපත් කිරීම.
- (v) තම ආපසු ගෙවීමේ හැකියාව ඉක්මවා ණය ලබා ගැනීම නොකළ යුතු වේ.

- (vi) අවශ්‍ය විටෙක යාවත්කාලීන, සම්පූර්ණ සහ නිවැරදි තොරතුරු සැපයීම සහ ඕනෑම වෙනස්කමක් ප්‍රමාදයකින් තොරව දැනුම් දීම.
- (vii) ප්‍රමාදයකින් තොරව ගිවිසුම්ගත වගකීම් සපුරාලීමට ඇති හැකියාව සීමා කළ හැකි අභියෝග පිළිබඳව බැංකුවට දැනුම් දීම.
- (viii) බැංකුව සමඟ ඇති සියලුම ගනුදෙනු වලදී නිසි අවධානයක් දැක්වීම.
- (ix) ණය වාර්තා සහ ආපසු ගෙවීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් ණය ලැබීමට ඇති සුදුසුකම් පවත්වා ගැනීම.
- (x) වැදගත් තොරතුරු සහ ලේඛන අහිමි වීම පිළිබඳව නොපමාව බැංකුවට දැනුම් දීම.
- (xi) පුද්ගලික මූල්‍ය තොරතුරු සහ ලේඛන ආරක්ෂිතව හා සුරක්ෂිතව තබා ගැනීම.
- (xii) අවශ්‍ය නම් අදාළ පාශර්වයට නියමිත වේලාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම.
- (xiii) ආපසු ගෙවීම් හෝ වාරික හිඟ වීමට ඉඩ නොදී, කාලෝචිතව ගෙවීම් සිදු කිරීම බැංකුව සමඟ හිතකර සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට උපකාරී වේ.
- (xiv) නියමිත දිනට පෙර ණය පහසුකම පියවීමට අදහස් කරන්නේ නම්ල ණය මුදල ලබා ගන්නා අවස්ථාවේ එකඟ වූ පරිදි ණය මුදලට වඩා යම් මුදලක් ගෙවීම.
- (xv) බැංකුව සමඟ කරන ගනුදෙනු සම්බන්ධයෙන් කිසියම් වංචනික ගනුදෙනුවක් හෝ එවැනි උත්සාහයක් පිළිබඳව දැනුවත් වූ අවස්ථාවේදී, වහාම බැංකුව වෙත දැනුම් දීම.
- (xvi) බැංකුව සමඟ සිදු කරන ගනුදෙනු සඳහා භාවිතා වන පුද්ගලික අන්‍යන්‍ය අංක (PIN), මුරපද සහ වෙනත් ඉලෙක්ට්‍රොනික මාගර්යන් පිළිබඳව වෙනත් ආරක්ෂක ක්‍රම භාවිතා කිරීම, ගබඩා කිරීම හා පරිහරණයේදී උපරිම සැලකිල්ලක් දැක්වීම, සහ
- (xvii) නීති අධිකරණයකින් වෙනත් ලෙස අවසර නොලැබෙන තෙක්, බැංකුවට ගෙවිය යුතු මුදල පිළිබඳ විවාදයක් හැර, ණය ගෙවීම ප්‍රමාද කිරීමට හෝ නොකිරීමට බැංකුවේ මෙහෙයුම් දෝෂ හේතුවක් ලෙස නොසලකා හැරීම.